



# සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

කුටුළුව අපිවිරුත්තිත තිණිකාක්කளාම්

## DEPARTMENT OF COOPERATIVE DEVELOPMENT



දුරකථනය නොමැලිපේෂී Telephon	011-2478373 011-2478374 011-2478376	තැ.පෙ.419, අංක 330, ග්‍රනියන් පෙදෙස, කොළඹ 02 ත.පෙ.කි.419, ඩිල. 330, යුළුනියන් ප්‍රෝසල්, කොළඹ 02 P.O.Box 419, No. 330, Union Place, Colombo 02	යක්ස් නොමැලිපේෂී Fax	011-2478386 011-2478377
විද්‍යුත් තැපෑල මිණුම්පූරුෂල e-mail	info@coop.gov.lk depcoopdev@gmail.com		වෛති අධ්‍යික මිණුම්පූරුෂල Web Site	www.coop.gov.lk
මෙයේ අංකය සංඛ්‍යා දින My No	ස.සං.දේ./බැංකු/2/4	මෙයේ අංකය ඡ්‍යා දින Your No	දිනය තික්ති Date	2021.01. 27

වකුලේඛ - බැ/නි/ඒ/2021/02

සියලුම මූල්‍ය සේවා සමුපකාර සම්ති සහ

සංගම්වල ගරු සභාපතිවරුන් වෙත,

සමුපකාර ග්‍රාමීය බැංකු සහ මූල්‍ය සේවා සමුපකාර සම්ති/ සංගම් විසින් ක්‍රියාත්මක කළ යුතු යහපත් වූ පාලනයන් සහ විශිෂ්ට වූ ව්‍යාපාරික පරිවයන්

### Good Governance and Best Practices for Financial Co-op Rural Banks and Societies/ Federations

#### 01. හැඳින්වීම

මෙම වකුලේඛයේ අරමුණ වනුයේ සමුපකාර ග්‍රාමීය බැංකු සහ මූල්‍ය සේවා සමුපකාර සම්ති/ සංගම් කාර්යක්ෂමතාව, සංවාධීත්වය සහ තිරසාරත්වය සඳහාත් සාමාජික ප්‍රජාවගේ සහ තැන්පත්කරුවන්ගේ විශේෂතියන්වය තහවුරු කරමින් සිය තැන්පත් ආපසු ලබා ගැනීම හැකියාවේ සුරක්ෂිතතාව සඳහාත් පැවතිය යුතු යහපත්වූ පාලන පරිවයන් සහ විශේෂයෙන් ව්‍යාපාරික පරිවයන් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කරමින් සඳහා උපදෙස් සම්පාදනය වේ.

#### 02. යහපත් වූ පාලනය යනු කුමක් ද? (What is Good Governance ?)

සමුපකාර ග්‍රාමීය බැංකු සහ මූල්‍ය සේවා සමුපකාර සම්ති/ සංගම්වල තිරසාරත්වය තහවුරු කෙරෙන කළමනාකරණ රාමුව Management Framework හෙවත් කාර්ය සැලැස්ම සහ පටිපාටිය “යහපත් පාලනය” යන්නෙන් සැලකිය හැකි ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකු වලට සහ මූල්‍ය සමාගම් වෙත නිකුත් කරන ලද “යහපත් වූ පාලන” මූලධර්ම සහ ශ්‍රී ලංකා වර්ලන් ගණකාධිකාරී ආයතනයේ උපදෙස් සහ මගපෙන්වීම මෙම වකුලේඛය සැකසීමේ දී සැලකිල්ලට ගනු ලැබේය.

### 03. යෙපත් වූ පාලන මුලධරම

ප්‍රධාන මුලධරම 10ක් යටතේ මෙම වතුලේඛය සකස් කර ඇත.

- I. අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම
- II. අධ්‍යක්ෂ මණ්ඩලයේ සංශ්‍යතිය
- III. අධ්‍යක්ෂවරුන්ගේ යථායෝගාතාව (Fit and Proper)
- IV. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විමධ්‍යගත කර ඇති කළමනාකරණ හිතයන්
- V. සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී
- VI. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද කමිටු
- VII. සම්බන්ධිත පාර්ශවීය ගණුදෙනු (Related party Transactions) සහ බැඳියා පිළිගැටුම් තන්ත්වයන් (Conflict of interest)
- VIII. තොරතුරු හෙළි කිරීමේ මුලධරමයන් (Principles of Disclosure)
- IX. ආයතනයේ විනය නීති සංශ්‍යතය (Disciplinary Procedure)
- X. ආයතනයේ සමස්ත සේවක පිරිසගේ ආචාර දරම පද්ධතිය (Code of Conduct)

#### 3.1 අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් මතු සඳහන් උපදෙස් ක්‍රියාත්මක කරමින් සමුපකාර මූල්‍ය සේවා සම්තියේ ගක්තිමත්භාවය සහ පුරක්ෂිත බව (Sound and Safer) කහවුරු කෙරෙන අයුරු කටයුතු කළ යුතු ය.

- I. සම්තියේ උපනුමික අරමුණු සහ සමුපකාරිය විනාකම අනුමත කරමින් සමස්ත සම්තිය තුළ සන්නිවේදනය කිරීම.
- II. සම්තියේ සමස්ත ව්‍යාපාරික ක්‍රමෝපායන්, එනම් අවදානම ප්‍රතිපත්තීන්, අවදානම කළමනාකරණ ක්‍රියා පටිපාටින් සහ යන්ත්‍රණය ඉදිරි කෙවසර සඳහා සකස් කර අනුමත කිරීම.
- III. ප්‍රධාන අවදානම මූලාශ්‍යයන් හඳුනාගෙන විවක්ෂණයීලිව එම අවදානම කළමනාකරණය සඳහා ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම.
- IV. සියලුම ලැදියාවක් දක්වන පාර්ශවයන්ට (Stakeholders) එනම් සාමාජිකයන්, තැන්පත්කරුවන්, ගෝකරුවන් සහ නියාමනකරුවන් යන පාර්ශවයන් සඳහා සන්නිවේදන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම.
- V. සම්තියේ අභ්‍යන්තර පාලන (Internal Control) ක්‍රමවේදයන් සහ කළමනාකරණ තොරතුරු පද්ධතියේ (Management Information System) ප්‍රමාණවත්භාවය සහ විශ්වාසනීයත්වය විමර්ශණය කිරීම.
- VI. සම්තියේ ප්‍රතිපත්තීන්ට වැදගත් ලෙස බලපෑම් කළ ගැකි ප්‍රධාන කළමනාකරණ තනතුරු සම්බන්ධව කාර්ය කටයුතු, ව්‍යාපාරික කටයුතු පිළිබඳව පාලනයන්, මෙහෙයුම අවදානම කළමනාකරණය පිළිබඳව හඳුනා ගැනීම.
- VII. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සහ ප්‍රධාන කළමනාකරණ තනතුරු වල බලතල සහ වගකීම නිරවචනය කිරීම.

- VIII. අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිපත්ති වලට අනුව ප්‍රධාන කළමනාකරණ තනතුරු දරන්නැවුන් ක්‍රියාකරන බව තහවුරු කර ගැනීම.
- IX. කාලීනව අධ්‍යක්ෂවරුන්ගේ තෝරා ගැනීම, නාමනය, ජන්දයෙන් පත් කිරීම පිළිබඳ සංල්දායිත්වය ඇගයීම, බැඳීම පිළිගැටුම තත්ත්වයන් සහ දුර්වලතා භූතා ගෙන අවශ්‍ය වෙනස් කිරීම සහ ගැලුපිම සිදු කිරීම.
- X. නියාමන පරිසරය අවබෝධ කර ගෙන නියාමනකරු සමඟ සංල්දායි සඛ්‍යතාවක් පවත්නේ ද යන්න තහවුරු කර ගැනීම.

### 3.2 අනුකම්වූ

පහත සඳහන් අනුකම්වූ ක්‍රියාත්මක වීම අනිවාර්ය වේ.

- I. විගණන කම්ටුව (Board Audit Committee - BAC)
- II. මානව සම්පත් කළමනාකරණ කම්ටුව (Board Human Recourses Management Committee - BHRMC)
- III. ඒකාබද්ධ අවධානම කළමනාකරණ කම්ටුව (Board Integrated Risk Management Committee - BIRMC)
- IV. ආයෝජන සහ අවධානම කළමනාකරණ කම්ටුව - Investment and Risk Management Committee)

#### i. විගණන කම්ටුව

- මෙහි සංයුතිය අනුව ගණකාධිකරණය, අර්ථ ශාස්ත්‍රය, වාණිජය වැනි විෂයන් පිළිබඳව මනා දැනුමක් ඇති පුද්ගලයන් සාමාජිකයන් විය යුතු ය.
- මාසිකව ආදායම ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය (යේෂ පත්‍රය), F-28 වාර්තාව නිවැරදිව පිළියෙළ කිරීමෙන්, යාවත්කාලීන කිරීමෙන් සහ විශ්ලේෂණය කිරීමෙන් අවශ්‍ය මහපෙන්වීම කළ යුතු ය. තවද සියලුම කාර්කු අවසාන මූල්‍ය වාර්තා සහ මුදල් වර්ෂ අවසාන මුදල් වාර්තා පරික්ෂා කර, කළමනාකාරීන්වයට අවශ්‍ය උපදෙස් හා මහපෙන්වීම කළ යුතු ය.
- බාහිර විගණක වාර්තා අධ්‍යනය කර අවශ්‍ය නිවැරදි කිරීම පසු විපරම් කළ යුතු ය.
- අභ්‍යන්තර විගණකගේ කාර්යභාරයේ ප්‍රමාණාත්මක බව අධ්‍යනය කළ යුතු ය, අවශ්‍ය නිවැරදි කිරීම ක්ෂේක්ව කළ යුතු ය.
- සම්තිය පිළිබඳව ලැබෙන බාහිර පැමිණිලි, වාර්තා වන වංචා, අනුමිකතා, දුෂ්කමත නිවේදනයන් (Whistle Blow) පිළිබඳව ගනු ලැබූ පියවරයන් මැනවින් අධ්‍යනය කර එවා තුළින් සිදු වීමට ඉඩ ඇති අලාභ හානි සහ අවධානම අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර ගනු ලබන පියවරයන් පසු විපරම් කිරීම.

- කමිටු සාමාජිකත්වය පහත පරිදි විය යුතු ය.
  - i. සහාපති හෝ උපසහාපති
  - ii. අධ්‍යක්ෂවරයෙකු
  - iii. සාමාන්‍යාධිකාරී
  - iv. ගණකාධිකාරී
  - v. ප්‍රධාන අභ්‍යන්තර විගණක

**ii. මානව සම්පත් කළමනාකරණ කමිටුව (Board Human Resources Management Committee)**

- මානව සම්පත් කළමනාකරණය සැලසුම් කිරීමේ කටයුතු.
- සේවකයන් බඳවා ගැනීම, තනතුරු සඳහා පත් කිරීම, සේවකයන් ස්ථීර කිරීම, උසස් කිරීම, සේවකයන්ගේ කාර්ය සාධන ඇගයීම, විනය කටයුතු සහ වෙනත් ගුම්කයන් සම්බන්ධීත කටයුතු තීරණය කිරීම.
- මානව සම්පත් පූහුණු සහ සංවර්ධන කටයුතු.
- අනුප්‍රාප්තික සැලසුම (Succession Plans) පැකසීම සහ ක්‍රියාත්මක කිරීම.
- සේවක කාර්ය සාධන ඇගයීමේ (Performance Appraisal) ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
- සේවක විනය කාර්ය පටිපාටිය සම්බන්ධ කටයුතු.
- සේවක දුක්ගැනවීම් (Grievances)
- කමිටු සාමාජිකත්වය පහත පරිදි විය යුතු ය.
  - i. සහාපති හෝ උපසහාපති
  - ii. අධ්‍යක්ෂවරයෙකු
  - iii. සාමාන්‍යාධිකාරී
  - iv. ගණකාධිකාරී
  - v. මානව සම්පත් කළමනාකරු/ පිරිස් කළමනාකරු

**iii. ඒකාබද්ධ අවධානම කළමනාකරණ කමිටුව (Integrated Risk Management Committee)**

- බැංකු සහ මූල්‍ය සේවා කටයුතු වලදී අවධානම අනිවාර්ය සාධකයක් බව පැහැදිලිය. බැංකු සහ මූල්‍ය කටයුතු වලදී ගෙය, මෙහෙයුම්, ද්‍රව්‍යීලතා, වෙළෙඳපළ, නෙත්වික, අනුකූලතා, සංකේත්දුණ සහ ප්‍රතිරූපිය අවධානම වලට නිරන්තරයෙන්ම මුහුණ දීමට සිදු වේ.
- මෙම අවධානම සඳහා සංපුර්ව සහ වක්‍රීත වගකිව යුතු අධ්‍යක්ෂ මණ්ඩලය, සාමාන්‍යාධිකාරී, බැංකු සේවා ප්‍රධානී, ග්‍රාමීය බැංකු කළමනාකරුවන්, ප්‍රධාන අභ්‍යන්තර විගණක ආදී ප්‍රධාන පාරිග්‍රහයන් නිරන්තරයෙන් මෙම අවධානම ඇති විමට

ඇති සම්බාධිතාවන් ඇති බැවින් කමිටුව විවක්ෂණයීලිව අධ්‍යනය කර අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කළ යුතු ය.

- එම වාර්තාවන් මැනවින් අධ්‍යනය කර, අවශ්‍ය තීරණයන් ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කර අඛණ්ඩව ප්‍රගතිය සමාලෝචනය කළ යුතු ය.
- ව්‍යාපාරික පරිසරය තුළ දේශීයව සහ ජාත්‍යන්තරව ඇති වන දේශපාලනික, සාමාජික, ආර්ථික, තාක්ෂණික, නෙත්‍රතික සහ පාරිසරික වෙනස්වීම් තුළින් සම්තියේ මූල්‍ය සේවා අංශයට අනාගතයේ දී මූහුණ දීමට සිදු වේ යැයි උපකළුපනය කරන අවධානම ප්‍රෝක්ස්සාභිව (Proactive) හඳුනා ගෙන ක්‍රියාමාර්ගයන් පිළිබඳව ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයට නිරදේශ කර එම යෝජනා සහ අදහස් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කළ යුතු ය.
- මූල්‍ය සේවාවන්ට සංඝුව අදාළ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික මූල්‍ය ප්‍රතිපත්ති තීරණ (Monetary Board Decisions on Monetary Policy), රජයේ වාර්ෂික සැලැස්ම වන රාජ්‍ය අයවැය ලේඛනයේ යෝජනා, රාජ්‍ය බඳු ප්‍රතිපත්තින් වෙනස්වීම් රජයේ ආර්ථික සැලැස්ම පිළිබඳ ක්‍රමෝපායන්, ස්වාධාවික පරිසරයේ ඇති වන සංඝුව පාලනය කළ නොහැකි සිද්ධීන් ආදිය පිළිබඳව වැදගත් වන තොරතුරු මෙම කමිටුව විසින් ගැඹුරින් අධ්‍යනය කර, ඒවායින් සම්තියේ බැංකු සහ මූල්‍ය අංශයට වන අභිතකර බලපෑම වළක්වා ගැනීමටත්, හිතකර බලපෑම වලින් සම්තියට උපරිම එල නොලා ගැනීමටත් අවශ්‍ය ක්‍රමෝපායන් නිරදේශ කර ක්‍රියාත්මක කළ යුතු ය.
- කමිටු සාමාජිකත්වය පහත පරිදි විය යුතු ය.
  - i. සහාපති හෝ උපසහාපති
  - ii. අධ්‍යක්ෂවරයෙකු
  - iii. සාමාන්‍යාධිකාරී
  - iv. ගණකාධිකාරී
  - v. බැංකු සේවා කළමනාකරු
  - vi. ව්‍යාපාර සංවර්ධන නිලධාරී
  - vii. ප්‍රධාන අභාන්තර විගණක

#### iv. ආයෝජන සහ අවධානම කළමනාකරණ කමිටුව - (Investment and Risk Management Committee)

- මූල්‍ය සේවාවන් සපයන සමුපකාර සම්තියක මෙම කමිටුවේ කාර්යභාරය අනිගියින් වැදගත්ය. ගේෂ පත්‍රයෙන් නිරූපණය වන සියලුම වත්කම සහ වගකීම්, ප්‍රාග්ධනය ආයතනයේ අරමුණු ඉටු වන ආකාරයට කළමනාකරණය කිරීම සඳහා තීරණයන් ගත යුතු ය.
- පහත සඳහන් ක්ෂේත්‍රයන් මෙම කමිටුවේ විෂය පථයට අයත් වේ.

- a. මූල්‍ය අංශයේ ප්‍රධාන වත්කම වන ණය සම්පාදනය සහ බාහිර ආයෝජනයන්ගේ ගකුණතාව, ලාභදායිත්වය, අවදානම සහ අනුකූලතාවන් විශ්ලේෂණය කිරීම. මේ අනුව ගය පොලී අනුපාත, උකස් පොලී අනුපාත, රන් පවුමකට දෙන අත්තිකාරම පරිමාව, වෙළෙඳපලේ රන් මිල, සම්තිය විසින් ආයෝජනය කරන මුදල් සඳහා ලැබෙන ප්‍රතිලාභ සහ පොලී අනුපාත අවදානම පිළිබඳව අධ්‍යනය කිරීම.
- b. සම්තියේ තැන්පතු සහ බාහිර ණය, පොලී අනුපාත පිළිබඳව තීරණයන් ගැනීම.
- c. සම්තිය විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරන නිශ්චල හා වංචල දේපල සහ ව්‍යාපාරික ගිවිසුම ආදිය පිළිබඳව අධ්‍යනය කර තීරණයන් කිරීම.
- d. දේශීය සහ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ සිදු වන වෙනස්කම සම්තියේ මූල්‍ය තත්ත්වය සහ තීරසාරන්වය කෙරෙහි ඇති විය හැකි බලපෑම විශ්ලේෂණය කිරීම.
- e. සම්තියේ ගේෂ පත්‍රයට සහ ආදායම ප්‍රකාශයට සංණාත්මක බලපෑම ඇති කරන සියලුම සාධක, තීරණ සහ වෙනස්වීම සඳහා නිවැරදි තොරතුරු රස් කර අවශ්‍ය නිරදේශයන් ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කිරීම.
- f. මූල්‍ය සේවා සම්තියක වත්කම හා වගකීම කමිටුව සිය සාමාජික සහ සාමාජික තොවන තැන්පතු සහ අනෙකුත් භාහිර ගය සහ වගකීම පියවීමට හැකියාවක් ඇති බව සහ ආයතනය ද්‍රව්‍යීලතාව අතින් ගක්තිමත් සහ අවදානම රහිත බව නිරන්තරයෙන් තහවුරු කර ගනිමින් කටයුතු කළ යුතු ය.
- කමිටු සාමාජිකත්වය පහත පරීක්ෂිත විය යුතු ය.
  - i. සහාපති හෝ උපසහාපති
  - ii. අධ්‍යක්ෂවරයෙකු
  - iii. සාමාන්‍යාධිකාරී
  - iv. ගණකාධිකාරී
  - v. බැංකු සේවා කළමනාකරු

### 3.3 සමබන්ධිත පාර්ශවීය ගණුදෙනු (Related party Transactions) සහ බැඳීයා පිළිගැවුම් තත්ත්වයන් (Conflict of interest)

- මෙම නෙතික සංකල්පය මහජනයාගේ තැන්පත් හාර ගන්නා මූල්‍යායනනයන්ට අතිශයින් වැදගත්ය. සමබන්ධිත පාර්ශවයන් යනු කළතුයන් (Spouses), දුරුවන්, සම්ප්‍රේද්‍ය ඇතින් සහ වෙනත් සංඝ්‍ර හෝ වනුව සබඳතා පවත්නා පාර්ශවයන් ය. මූල්‍ය අංශය තුළ මෙවැනි සබඳතා ඇති පාර්ශවයන් රාජකාරී කටයුතු කිරීමේදී සහ කළමනාකරණ තීරණයන් ගැනීමේදී බැඳීයා පිළිගැවුම් තත්ත්වයන් ඇති වේ.
- මෙවැනි සබඳතා තුළින් සෙසු සේවකයන් නොසන්සුන් බවට පත් වීම, රාජකාරී කටයුතු වලදී මන්දෝත්සාහී වීම, අනාහිප්පේරණය (Demotivation) සහ කණ්ඩායම වල ප්‍රශේධනය හිත

විමෙන් ආයතනයේ එලදායීතාව පහත වැටෙනවා පමණක් නොව ඇතැම බැඳීය පිළිගැටුම් තත්ත්වයන් තුළින් නොතික පූර්ණ ද පැන නැහිතු ඇත.

- 2007 අංක 07 දරණ සාමාගම පනත සහ මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කර ඇති මගපෙන්වීම් හා උපදෙස් අනුව මෙය සාවදා පරිවර්තනයි. තවද, ඇතැම සම්ති වල මෙම තත්ත්වය තුළින් පැන තැගැනු ගැටළු ජේතුවෙන් විශාල මූල්‍ය අලාභයන්ට ද ජේතු කාරක වී ඇත.

එහෙයින් සැම විටම මූල්‍ය සේවා සම්ති තුළ මෙම අයහපත් තත්ත්වය ඇති නොවීමට සහ දැනට මෙවැනි තත්ත්වයන් පවතින්නේ නම් කඩිනමින් නිවැරදි කිරීමේ පියවරයන් ගත යුතු ය.

### 3.4 තොරතුරු හෙළි කිරීමේ මූලධර්මයන් (Principles of Disclosure)

- යහපත් පාලන ක්‍රමෝපායන්හිදී සැම විටම විනිවිද්‍යාවය (Transparency) සහ පවත්නා තොරතුරු සාමාජිකයන්ට, තැන්පත්කරුවන්ට, නියාමනකරුවන්ට සහ ප්‍රජාවට විවෘත විය යුතු ය. සමුපකාර ව්‍යාපාරය රාජ්‍ය ව්‍යාපාරයක් බැවින් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ (Right to Information Act) හි ප්‍රතිඵාදනයන් අදාළ වේ.
- සම්තියේ මූල්‍ය අංශයේ තොරතුරු ක්ෂේකීක ව ලබා ගත හැකි ආකාරයට ගැනුම පොත් හා පොදු ලෙඛරය යාවත්කාලීනව තිබීමත්, ප්‍රධාන කාර්ය සාධන දර්ශක (Key Performance Indicators) අදාළ වන පාර්ශවයන්ට අපහසුවකින් තොරව දැන ගැනීමට හැකිවීමත්, තොරතුරු වල අව්‍යාපත්වයත්, තැන්පත්කරුවන්ට වැදගත් වන තොරතුරු සගවා ගෙන සිටීමත් මූල්‍ය සේවා ආයතනයකට කොසේවත් යෝගා නොවනු ඇත.

### 3.5 ආයතනයේ විනය නීති සංග්‍රහය (Disciplinary Procedure)

- විනය යනු කිසියම් ස්ථානයක දී අපේක්ෂිත හැසිරීම හි. (Expected Behavior) විනය අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට පහළම ග්‍රේනීයේ සේවකයා දක්වා පවත්වා ගත යුතු උත්තරීතර පරිවර්තනය් වේ. නිරව්‍යාපත්වය, විවෘතභාවය, ආයතනයට අදාළව කළ යුතු සහ නොකළ යුතු රීති මාලාවන්ට අනුකූල වීම, විනයගරුක සියලුම දෙනාගේ වගකීමක් වන අතර විනය කඩ කිරීම දඩුවම් ලැබීමකට වඩා ආයතනයේ තිරසාරත්වයට, සාමාන්‍ය කටයුතු වලට බාධාවක් වේ.
- දැනට පරිභානියට පත්වූ සහ පිරිහෙමින් පවත්නා සමුපකාරික ආයතනයන් පමණක් නොව රාජ්‍ය සංස්ථා සහ පොදුද්ගලික අංශයේ ව්‍යාපාරික ඒකකයන්ද කඩා වැටීමට මූලික ජේතුවක් වී ඇත්තේ විනය රීතින් කඩවීම බව මෙවා පිළිබඳව අධ්‍යනය කළ පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත.
- සැම ග්‍රාමීය බැංකු හා මූල්‍ය සේවා සමුපකාර සම්ති/ සංගමයක්ම රජයේ ආයතන සංග්‍රහයට සහ රට්ටේ පොදු නීතියට ගැලපෙන, සමුපකාර ප්‍රතිඵත්ති වලට අනුකූල වූ විනය නීති සංග්‍රහයක් සකස් කර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර, ආයතනයේ සමස්ත මානව සම්පත වෙත සන්නිවේදනය කර ක්‍රියාත්මක කළ යුතු ය.

### 3.6 ආයතනයේ සමස්ත සේවක පිරිසගේ ආචාර ධර්ම පද්ධතිය (Code of Conduct)

- ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට පහළ සේවකයා වෙත අදාළ වන ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ත්‍රියාත්මක කළ යුතු ය. මෙම ප්‍රජාප්‍රතිඵල තුළීන් ආයතනයෙන් බාහිර පාර්ශවයන් වෙත ඉටු විය යුතු යුතුකම්, යාචාරාත්මක පරිවයන්, උසස් වර්යාධර්ම ඇතුළත් විය යුතු අතර, ගණුදෙනුකාර ප්‍රජාවගෙන් ආයතනයට ඉටු විය යුතු යුතුකම් සහ වගකීම් ද නිරූපණය විය යුතු ය. මෙය සකස් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති ගණුදෙනුකාර ප්‍රජාප්‍රතිඵලයේ (Customer Charter) සඳහන් වැදගත් උපදෙස් සහ මගපෙන්වීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය.

#### 04. විශේෂ කරුණු

- මූල්‍ය සේවා අංශයේ ඇතුම් සම්ති/ සංගම්වල මෙම වකුලේබයේ සඳහන් අදහස් සහ මහපෙන්වීම් මේ දක්වා ත්‍රියාත්මක නොකරමින් තිබිය හැකි අතර ඇතුම් සම්තිවල ත්‍රියාත්මක කරමින් තිබිය හැක.
- මෙම උපදෙස් සහ යෝජනා ඔබ සම්තිවල සමස්ත සේවක මණ්ඩලය දැනුවත් කිරීමටත්, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ත්‍රියාත්මක කිරීමටත් පියවර ගැනීම සුදුසුය.
- වර්තමානයේ දී මූල්‍ය සේවා සම්ති විසින් මූහුණ දී ඇති ද්‍රව්‍යීනා ගැටළු, ප්‍රඟාතිත ණය මුදල් අය නොවීම, ආයෝජන කළම් නිසි ලෙස කළමනාකරණය නොකිරීම සහ වෙනත් දුරටත් වලට එක්තර දුරකට මෙම යෝජනා ත්‍රියාත්මක කිරීම ප්‍රතිකර්මයන් ලෙස සැළකිය හැක.

#### 05. සමුපකාර ග්‍රාමීය බැංකු ඇතුළු මූල්‍ය සේවා සමුපකාර සම්ති/ සංගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යභාරය, බලකළ සහ වගකීම්

- සමුපකාර ග්‍රාමීය බැංකු ඇතුළු මූල්‍ය සේවා සමුපකාර සම්ති/ සංගම්වල සියලුම ව්‍යාපාර කටයුතු කළමනාකරණය සඳහා අවශ්‍ය කරන මෙහෙයවීම, අධික්ෂණය, සුපරීක්ෂණය සහ ආවේක්ෂණය පිළිබඳව කටයුතු කිරීම.
- අධ්‍යක්ෂක මණ්ඩලය සැමවීමට කටයුතු කළ යුත්තේ රටේ පොදු නීතියට, සමුපකාර නීතියට, දෙපාර්තමේන්තු වකුලේබවලට සහ පළාත් කොමසාරස්වරුන්ගේ වකුලේබ සහ නියාමන උපදෙස්වලට අනුකූලව ය.

එබ සමුපකාර සම්තියෙහි/ සංගමයෙහි යහපත් වූ පාලනයන් සහ විශිෂ්ට ව්‍යාපාරික පරිවයන් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම වකුලේබයේ සඳහන් නියමයන්ට අනුව කටයුතු කරන මෙන් අවධාරණය කරමි.

සුවින්ද එස්. සිංහප්පල,

සමුපකාර සංවර්ධන කොමසාරස් සහ

සමුපකාර සම්ති රෙඛිස්ට්‍රාර